

01. පාඨම :- ගිණුම්කරණ සමීකරණ විෂය :- ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
02. දිනය :- 2016.05.24 කාලය :- මිනිත්තු 40
03. ඇගයීම් ප්‍රභේදය :- ශ්‍රවණ
04. ශ්‍රේණිය :- 10 ශ්‍රේණිය

අරමුණු :-

1. ගිණුම්කරණ සමීකරණ පිළිබඳ මූලික අවබෝධය
2. වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම්, හඳුනාගැනීම.
3. හොඳින් සවන්දීමේ හැකියාව වර්ධනය කිරීම
4. අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව හා පැහැදිලි ඉදිරිපත් කිරීම වර්ධනය කිරීම.

නිපුණතා :-

1. ව්‍යාපාර ගනුදෙනු වාර්තා කිරීම
2. ව්‍යාපාර ගනුදෙනු ගිණුම්කරණ සමීකරණය ඇසුරෙන් ඉදිරිපත් කිරීම.

ක්‍රියා පිළිවෙත :-

1. ම විසින් ගනුදෙනු කිහිපයක් සකස් කරගැනීම.
2. එම සකස් කරගත් ගනුදෙනු එක් එක් සිසුවාගෙන් සිසුවාට වෙන වෙනම ඉදිරිපත් කිරීම.
3. ඊට අදාළ ද්විත්ව බලපෑම වාචිකව ලබාගැනීම.

නිර්ණායක :-

ලකුණු

- | | |
|-----------------------------------|---|
| 1. ප්‍රශ්නයට හොඳින් සවන් දීම. | 4 |
| 2. ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර | 4 |
| 3. පැහැදිලි බව | 4 |
| 4. කාල කළමනාකරණය කිරීම | 4 |
| 5. ඉදිරිපත් වීමේ හැකියාව | 4 |

20

ප්‍රතිපෝෂණය :-

•